


ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා 6 ගෞනීය

විස්තරාත්මක විෂය නිර්දේශය



ජාතික අධ්‍යාපන ආයතනය
මහරගම
ශ්‍රී ලංකා

2007

පටින

1.0 හැඳින්වීම

2.0 විෂයයේ අරමුණ

3.0 නිපුණතා, නිපුණතා මට්ටම්,
විෂය අන්තර්ගතය සහ කාලය

4.0 ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය

5.0 ගුණාත්මක යෙදුවුම්

6.0 තක්සේරුකරණය හා පැහැදිලිම

7.0 පාසල් ප්‍රතිපත්ති හා වැඩසටහන්

1.0 විෂයය තැදින්වීම

අනුව දැක්වෙයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දෙනු ලැබූ ක්‍රියාකාරකම් කාමර සංකල්පයේ පරමාර්ථය වූයේ 6 සිට 9 ග්‍රෑනීය දක්වා වූ කැසීප්ස් ද්වීතීයික විෂයමාලාව වඩා ප්‍රායෝගික තත්ත්වයකට යොමු කිරීමය. එමෙන්ම කැසීප්ස් ද්වීතීයික අවධියේ සිපුන්ගේ දක්ෂතා හා විහානවන් විකසිත කර ගැනීම සඳහා පාසල් සකස් කෙරෙන සරු ඉගෙනුම් පරිසරයක් (ක්‍රියාකාරකම් කාමරය) තුළ, ඔවුන්ගේ අග්‍රිතය පිරිදී ප්‍රායෝගික හා තාක්ෂණීක ක්‍රියාකාරකම්වල නිරත විමට ඉඩ ප්‍රස්ථා සලසා දීමය. මෙම සංකල්පය නියාමක මට්ටමින් පාසල් කිහිපයක අත්හඳා බලා, පසුව වර්ප 2000 දී සමස්ත පාසල් පද්ධතියේ 6 වන ග්‍රෑනීය දක්වා ප්‍රායෝගික හා තාක්ෂණීක කුසලතා නමින් නව විෂයයක් හඳුන්වා දෙනු ලැබේය.

එනැත් සිට මේ දක්වා මෙම විෂයය ක්‍රියාත්මක කිරීමේ දී මතු වී ඇති ගැටලු හා අන්දුකීම් පාදක කරගෙන විෂය නවිකරණය කිරීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගන්නා ලදී. එමෙන්ම ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් කරන ලද අධ්‍යාපන හා රේඛ අදාළ පර්යේෂණ මගින් ද විෂයය සංශෝධනය කළ යුතු බවත්, විෂයය වඩා ගක්තිමත් ලෙස පාසල් පද්ධතියට හඳුන්වාදීම කළ යුතු බවත් නිරදේශ කර ඇතේ. ක්‍රියාත්මක කිරීමේ දී පැන තැගුණු ගැටලු හා අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවේ නිරදේශ පදනම් කර ගතිමින් විෂයය පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරනු ලැබූ ගුරුවරය් ඇතුළු පද්ධතියේ විවිධ පිරිස් හා විෂයය ප්‍රධානින්ගේ ද ජාතික අධ්‍යාපන කොමිෂන් සභා නියෝජිතයන්ගේ ද සහභාගිතවයෙන් ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා විෂයය නවිකරණය කරන ලදී. ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශ්ව විද්‍යාලයේ ප්‍රවිණ ආචාර්යවරුන්ගේ හා ව්‍යාපාර හා කර්මාන්ත ක්ෂේප්තියේ විද්‍යාත්මකයෙන් සමන්විත වූ තාක්ෂණීක කම්පූවක් හරහා මෙම විෂය තැවත සංස්කරණය කර ප්‍රතිසංස්කරණය කර ඇතේ.

මේ අනුව 6-9 ග්‍රෑනීවල සිපුන්ට පූල්ල් පරාසයක් තුළ විවිධ ප්‍රායෝගික හා තාක්ෂණීක කුසලතා ප්‍රවර්ධනය කළ තැකි වන අයුරින් විෂය සංයුතිය නවිකරණය කර විධිමත් තාක්ෂණීක විෂයයක් වගයෙන් පාසල් පද්ධතියට හඳුන්වාදීමට කටයුතු කර ඇතේ. මේ අනුව 2007 වසරේ හයවන ග්‍රෑනීය සඳහා පහත දැක්වෙන තාක්ෂණීක ක්ෂේප්ත ඇතුළත් වන පරිදී ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයය සංශෝධනය කර ඇතේ.

1. කෘෂිකර්මය
2. ආහාර
3. ආරම්භක තාක්ෂණවේදය
4. රුපණ
5. ව්‍යාපාර කටයුතු

ඉහත දැක්වෙන ක්ෂේත්‍ර යටතේ සඳහන්වත ආකාරයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මූලික කුසලතා ලබා ගැනීමට සියුන්ට මෙයින් අවස්ථාව සැලැසේ.

විපය සංපුළුනියේ දැක්වෙන පූජ්‍ය තාක්ෂණීක ක්ෂේත්‍ර පහ හරහා සියුන්ට වැඩ ලේකය හා බඳුණු මූලික තාක්ෂණීක ක්ෂේත්‍ර නියාකාරකම් වෙත යොමුවීමට අවස්ථාව සැලැසේ. විවිධ තාක්ෂණීක ක්ෂේත්‍ර තුළින් සියුන්ට බහුවිධ කුසලතා පුගුණ කළ හැකි වන අතර, එදිනෙදා ජීවිතයට අතිශයීන් වැදගත් වන යහපත් වැඩ පුරුදු (වර්ගීය කුසලතා) රාජීයක් අත්පත් කර ගැනීමට හැකිවීම මෙම විපයයේ සුවිශේෂත්වය ලෙස දක්වීය හැකිය.

2.0 විෂයයේ අරමුණු

- පූංල් තාක්ෂණීක ක්ෂේත්‍ර පහ තුළ විනි දී ඇති ප්‍රායෝගික කුසලතා විල්බද තුරුවක් ලැබීම.
- ප්‍රායෝගික හා තාක්ෂණීක ක්‍රියාකාරකම්වල නිරත විමේ දී කාර්යයන්ට අදාළව උපකරණ හා ද්‍රව්‍ය තොරා ගෙන භාවිත කිරීම.
- ගිහුයෙන් වෙනස් වෙමින් පවතින තාක්ෂණවේදය හා සම්බන්ධ තොරතුරු රස් කර, අර්ථවත් අයුරුන් සැකසීම.
- එදිනෙදා ජීවිතයේ ප්‍රගතිය සඳහා යහපත් වැඩ පුරුදු සහ වර්යා සංවර්ධනය කිරීම.
- ගිහුයෙන් ස්ව ගක්තිය කෙරෙහි ඇති කර ගන්නාව විශ්වාස මත එලදායී ලෙස නව නිර්මාණ කෙරෙහි යොමු වීම.
- විවිධ ක්‍රියාකාරකම් හරහා ලබා ගන් කුසලතා හා අත්දැකීම් සම්බානය කරගෙන, ක්‍රමවත් ලෙස ව්‍යාපෘතියක් නිම කිරීම.

3.0 තාක්ෂණික ක්ෂේත්‍ර පහසු අදාළ විෂය නිපුණතා, විෂය සන්ධාරය හා කාලය.

ක්ෂේත්‍රය	නිපුණතාව	විෂය සන්ධාරය	කාලය
කෘෂිකර්මය	<p>කුඩා ගෙවන්නක් ගොඩනගයී.</p> <p>විසිනුරු ගාක හඳුවබා ගනියී.</p> <p>සූරතල් සතුන් රැකබලා ගනියී.</p>	<ul style="list-style-type: none"> වගාවකට සූදුසු පස් වර්ග ගෙවනු උපකරණ විවිධ රෝපණ ද්‍රව්‍ය භාක තබන්න කිරීමේ කෘෂිකාර්මක වන් පිළිවෙත් අස්වනු තෙලන ක්‍රම හා අවධි ගෙවනු අලංකාරය සඳහා සූදුසු පැලුවේ වර්ග පරීසරය සකස් කිරීම. සූදුසු ආහාර වර්ග රැකබලා ගැනීමේ ක්‍රම. 	කාලපේද 18
ආහාර	<p>ගැහිය අවශ්‍යතාවයන්ට ගැලුපෙන ආහාර තොරා ගනියී.</p> <p>මූල්‍යන්ගේ ක්‍රමවත් ලෙස පවත්වා ගනියී.</p> <p>සරල ක්‍රම ඇසුරන් ආහාර කළු තබා ගනියී.</p>	<ul style="list-style-type: none"> එදිනෙදා අවශ්‍යතාවයන්ට සූදුසු ආහාර විවිධ අවශ්‍යතා සඳහා සූදුසු ආහාර වර්ග මනා ලෙස සංවිධානය කළ මූල්‍යන්ගෙයක අංග වියලීම. බොනල් කිරීම. 	කාලපේද 18
ආරම්භක තාක්ෂණවේදය	<p>සරල අන් උපකරණ ආරක්ෂා කාර්වන්, නිවැරදි ලෙසන් හාවතා කරයි.</p> <p>සරල දෙදෙනික කාර්යයන් සඳහා දැනා තියීපරදී හැසුරුවයි.</p> <p>එළඳායී කාර්යයක් සඳහා අවට පරීසරයෙන් ලබාගත හැකි ද්‍රව්‍ය තොරා ගනියී</p>	<ul style="list-style-type: none"> මූලික කුසලතා වර්ධනය කර ගැනීමට සරල නීමැවුම්වල තිරන වීම. මැනීම, සලකුණු කිරීම, කුව සටහන් කිරීම, කොටස් කිරීම, මුවුව කිරීම, හැබුගැනීම්, විදිම හා එකලය් කිරීම. උපකරණ හැසිරවීම. මූලික හා සරල ඉලෙක්ට්‍රොනික හා විදුලී පරීපථ සැරසිලී අන්කම් හා මැටි ආග්‍රිත නිශ්චාදන. 	කාලපේද 18

රුපණ	<p>වස්තුවක හෝ නිපැයුමක කටුසටහන් අදියේ.</p> <p>අදුමකට සරල මේස්තරයක් තිරමාණය කරයි.</p>	<ul style="list-style-type: none"> • නිදහස් අතින් ඇඳීම. • සරල කාර්මික විතු • සන්නිවේදනය සඳහා දැන රුප සටහන් තිරමාණය • පරිගණක රුප සටහන් • ජ්‍යාමිතික හැඩ තල තිරමාණය 	කාලපේද 18
ව්‍යාපාර කටයුතු	<p>එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා හා උච්චමතා අතර ඇති වෙනස හඳුනාගනියි.</p> <p>තමා නිමකු හා නැංවයක් තැනීමට යන වියදම ගණනය කරයි.</p>	<ul style="list-style-type: none"> • මූලික මානව අවශ්‍යතා • ප්‍රදේශයේ පවතින විවිධ නිපැයුම් හා සේවා • සරල තීමැවුමක පිරිවය • ලාභ ලබන හා ලාභ තොලබන ආයතන • පාසල් ආපනාගාලුවට ආහාර සපයන අයුරු 	කාලපේද 18

* ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විපයමාලාවේ 6-9 ග්‍රේනීවලට අදාළ අපේක්ෂිත තිපුණුනා මට්ටම් හා යහපත් වැඩ පුරුදු (වර්ගිය කුසලතා) සාක්ෂාත් කරගත්තා අත්දම පිළිබඳව රේඛ පිටුවේ ඇමුණුම් අංක 1 හි සඳහන් සමස්ථ විපයමාලා සැලැස්ම බලන්න.

4.0 ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය

මෙම පාඨමාලාවට අදාළ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය නිරණය කිරීමේ දී ගවේපණය පදනම් කර ගෙන සිසු නිපුණතා ගොඩනගියෙමට හැකි වන පරිදි ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. නිපුණතා පාදක අධ්‍යාපනය සඳහා මෙසේ සිදානම් වීමේ දී ගුරු භූමිකාවේ ද පැහැදිලි වෙතසක් අපේක්ෂා කෙරේ.

ඇත අතිනයේ සිට අපේ පන්ති කාමරවල බහුල ව ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික සම්ප්‍රේෂණ භූමිකාව (TRANSMISSION ROLE) හා පසු කාලීන ව ශෑෂුන්වා දෙන ලෙසි ගෙනුදෙනු භූමිකාව (TRANSACTION ROLE) වර්තමාන පන්තිකාමර තුළ තවමත් කැපී පෙනේ. පාසල් ගුරු යන දුරු දුරියන්ගේ වින්තන කුසලතා, පුද්ගල කුසලතා හා සමාජ කුසලතාවල අද දක්නට ලැබෙන පිරිනීම පිළිබඳ සලකා බලන විට ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය සංවර්ධනය විය යුතු බවත් එය සිදු විය යුතු ආකාරයන් හඳුනා ගැනීම අපහසු නොවේ.

සම්ප්‍රේෂණ ගුරු භූමිකාවේ දී සිසුන් උගෙන යුතු සියල්ල දත්තා අයෙකු ලෙස ගුරුවරයා පිළිගැනෙන අතර සිසුන් ඒ කිසිවක් නොදැන්නා අය ලෙස සලකා මුවන් වෙත දැනුම සම්ප්‍රේෂණය කිරීම ගුරු කාර්යය බවට පත්වී තිබේ. ගුරුවරයාගෙන් සිසුනට දැනුම ගළා යාමට පමණක් සීමා වන දේශන මූහුණුවරක් ගන්නා මෙම ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සිසු වින්තනය අවදී කිරීමට හෝ සිසුන්ගේ පොද්ගලික හා සමාජ කුසලතා සංවර්ධනය කිරීමට හෝ ප්‍රමාණවත් ව දායක නොවේ.

ගුරුවරයා පන්තිය සමග ඇති කර ගන්නා දෙබස ගෙනුදෙනු භූමිකාවේ ආරම්භක අවස්ථාව වේ. ගුරුවරයාගෙන් පන්තියට හා පන්තියෙන් ගුරුවරයාට ගළා යන අදහස්වලට අමතර ව සිසු-සිසු අන්තර ක්‍රියා ද පසු ව ඇති විම නිසා මෙම දෙබස ක්‍රමයෙන් සංවාදයකට පෙරලේ. දත්තා දෙයින් නොදැන්නා දෙයට, සරල දෙයින් සංකිර්ණ දෙයට මෙන් ම සංයුත්ත දෙයින් වියුත්ත දෙයට සිසුන් ගෙන යාම සඳහා ගුරුවරයා දිගින් දිගට ම ප්‍රශ්නකරණයේ නිරන වේ.

නිපුණතා පාදක අධ්‍යාපනයේ දී ගිහා කාර්යයන් ප්‍රබල ස්ථානයක් ගන්නා අතර පන්තියේ සැම ලුමයෙකු ම ඒ ඒ නිපුණතාව සම්බන්ධ ව අඩු තරමින් ආයතන් ප්‍රවීණතාවට හෝ ගෙන ඒමට මැදිහිත් වන සම්පත් දායකයෙකුගේ (RESOURCE PERSON) තත්ත්වයට ගුරුවරයා පත් වේ. ඉගෙනුම් අවශ්‍ය උපකරණ හා අනෙකුත් පෙහැකිම් සහිත ඉගෙනුම් පරිසරයක් සැලසුම් කිරීම, සිසුන් ඉගෙන ගන්නා අයුරු සම්පාදන නිරික්ෂණය කිරීම, ගිහා හැකියා හා නොහැකියා හඳුනා ගැනීම, අවශ්‍ය ඉදිරිපෝෂණ හා ප්‍රතිපෝෂණ ලබා දෙමින් සිසුන්ගේ ඉගෙනුම ප්‍රවර්ධනය කිරීම මෙන් ම පන්තිකාමරයෙන් බැහැරට ඉගෙනුම හා ඉගැන්වීම දීර්ඝ කිරීම සඳහා සුදුසු උපකරණ සකස් කිරීම ද මෙහි දී ගුරුවරයාගෙන් ඉටු විය යුතු මූලික කාර්යයන් වේ. යෝක්ත ගුරු කාර්යභාරය ඇයුරු නොට ගන් ගුරු භූමිකාව පරිණාමන භූමිකාව (TRANSFORMATION ROLE) ලෙස නම් කර තිබේ.

මෙම ප්‍රයාරූගයේ පළමු කොටස මහින් හඳුන්වා දෙනු ලබන විස්තරාත්මක විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගත හැකි ක්‍රියාකාරකම් සන්නතිය එහි දෙවැනි කොටසට ඇතුළත් කර ඇත. මේ සැම ක්‍රියාකාරකමක් ම අඩු තරමින් පියවර තුනක් ඇතුළත් වන පරිදි සංවර්ධනය කර තිබේ. ක්‍රියාකාරකම්වල පළමු වන පියවර මහින් සිසුන් ඉගෙනුමට සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. එබැවින් මෙම පියවර සම්බන්ධ කර ගැනීමේ පියවර (ENGAGEMENT STEP) වගයෙන් නම් කර තිබේ. මෙයි ආරම්භයක් ලෙස ගුරුවරයා ගැනුදෙනු භූමිකාවේ ලක්ෂණ පුද්රේගනය කරමින් සිසුන් සමඟ දෙබසකට මුළු පූරුෂී. පසු ව සංවාදයකට පරිවර්තනය විය හැකි මේ දෙබස යටතේ ගවේපනයේ යෙදීමෙන් සිසුන් සංවර්ධනය කර ගත යුතු මූලික තිපුණුණා හා සම්බන්ධ පෙර දැනුම සිහිපත් කර ගැනීමටත්, ක්‍රියාකාරකම්වල ඉදිරිය පිළිබඳ ඉතු ලබා ගැනීමටත් සිසුනට අවස්ථාව සැලැසේ. මෙම අදහස් තුවමාරුව සඳහා යොදා ගත හැකි උපක්‍රම රාජීයක් ගුරුවරයා සඳහා ව ඇත. ප්‍රශ්න ඉදිරිපත් කිරීම / පින්තුර, පූවත්පත් දැන්වීම් හා සැණු පත් (FLASH CARDS) වැනි උත්තේපක යොදා ගැනීම / ගැටලු, ප්‍රහෝඛකා හෝ සිද්ධි අධ්‍යයන හාවිතය / දෙබස්, භූමිකා රුගන, කවී, ගිත, ආදරේගන (DEMONSTRATIONS) සංඝ්‍රව හෝ ගුවා පට හෝ දුඛයා පට ඇයුරෙන් යොදා ගැනීම මෙවන් උපක්‍රම කිහිපයකි. සාරාංශ වගයෙන් පහත සඳහාන් අරමුණු තුන සාක්ෂාත් කර ගැනීම මුළු කොට ක්‍රියාකාරකම්වල පළමු පියවර ක්‍රියාත්මක වේ.

- පන්තියේ අවධානය දිනා ගැනීම.
- අවශ්‍ය පෙර දැනුම සිහිපත් කර ගැනීමට සිසුනට අවස්ථාව ලබාදීම.
- ක්‍රියාකාරකමේ දෙවැනි පියවර යටතේ සිසුන් යොමු කිරීමට අපේක්ෂා කරන ගවේපනයේ මූලිකාංග සිසුනට හඳුන්වා දීම.

ක්‍රියාකාරකමේ දෙවැනි පියවර සැලැසුම් කර ඇත්තේ ගවේපනය (EXPLORATION) සඳහා සිසුනට අවස්ථාව ලබා දීමටය. සිසුන් ගවේපනයේ යෙදෙනීනේ එසේ සඳහා යුවිශේෂ ව සකස් කරන ලද උපදෙස් පත්‍රිකාවක් පදනම් කර ගෙන ය. ගැටලුවට සම්බන්ධ විවිධ පැති කණ්ඩායම වගයෙන් ගවේපනය කරමින් සහයෝගී ඉගෙනුම් යෙදීමට සිසුනට හැකි වන පරිදි මෙම ගවේපනය සැලැසුම් කිරීමට ගුරුවරයාට සිදු වේ. සපයා ඇති සම්පත් ද්‍රව්‍ය ප්‍රයෝගනයට ගනීමින්, සතිමත් බවත් යුතු ව කණ්ඩායම සාකච්ඡා මෙහෙයුම් සිසුන් ගවේපනයේ නිරතවීම මෙම පියවරේ වැදගත් ලක්ෂණ කිහිපයක් වේ. කාලයක් තියේස් එබදු කණ්ඩායම ක්‍රියාකාරකම්වල නිරත වීම නිසා ස්වයං විනය, අන්‍යතාව සවන්දීම, අන්‍යතාවන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීම, ඔවුනට උදුව වීම, කාල කළමනාකරණය, ගුණාත්මක බවත් ඉහළ තිපැයුම් ලබා ගැනීම, අවංක බව ආදි සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය වැදගත් කුසලතා රසක් සංවර්ධනය කර ගැනීමට ද සිසුනට හැකියාව ලැබේ.

සිසුන් ගවේපනය සඳහා යොමු කිරීමේ දී ගිහා කණ්ඩායම්වල තායකත්වය පිළිබඳ තිරණ ගැනීමෙන් ගුරුවරයා වැළකි සිටිය යුතු අතර සිසුන් අතර් තායකයන් මත්‍යවීමට අවශ්‍ය පසුබීම පමණක් මැනවින්

සුදානම් කළ යුතු ය. සැහැවුනු හැකියා පදනම් කර ගනීමින් අවස්ථාවෝවින ව නායකත්වය ගැනීමේ වරප්‍රසාදය මේ අනුව සිජුනට හිමි වේ.

ක්‍රියාකාරකමේ 3 වන පියවරේ දී සැම කණ්ඩායමකට ම තම ගවේපන පත්‍රිල අන් ඇයගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ. මෙහි දී ගුරුවරයා කළ යුත්තේ සමුහ ඉදිරිපත් කිරීම සඳහා සිජුන් දිරීමත් කිරීමයි. සැම සාමාජිකයෙකුට ම වගකීම් පැවරෙන පරදී ඉදිරිපත් කිරීම සැලසුම් කිරීමට සිජුන් මෙහෙයුම් ද වැඩුයකය. සිජු අනාවරණ පැහැදිලි කිරීම (EXPLANATION) හා සම්බන්ධ මෙම පියවරේ වැදගත් ලක්ෂණයක් වන්නේ අපේ පන්තිකාමර තුළ නිර්ත ඇසෙන ගුරු කථනය වෙනුවට සිජු හඩ මතු වීමට අවස්ථා සම්පාදනය වී තිබුමය.


ක්‍රියාකාරකම්වල තෙවන පියවරේ දී සොයාගැනීම වැඩිදියුණු කිරීමට නැත්තම් විස්තාරණයට (ELABORATION) සිජුන් යොමු කිරීම අවශ්‍ය වේ. එක් එක් කණ්ඩායම මුළුන්ගේ ඉදිරිපත් කිරීම අවසන් කළ පසු ඒ පිළිබඳ සංවර්ධනාත්මක යොළනා මතු කිරීමට ඉදිරිපත් කළ කණ්ඩායමේ සිජුනට පළමුව ද අනෙක් කණ්ඩායම්වල සිජුනට දෙවනුව ද අවස්ථාව ලබා දීමෙන් මෙය සිදු කෙරේ. කෙසේ වෙතත් අවසාන සමාලෝචනය බාර වන්නේ ගුරුවරයාටය. සිජුන් නිරත වූ ගවේපනයට අදාළ වැදගත් කරුණු සියලුල පැහැදිලි වන සේන් සංක්‍රාප හා ත්‍යායන් පිළිබඳ නිවැරදි අවබෝධය සිජුන් තුළ තහවුරු වන සේන් මෙම සමාලෝචනය සිදු කිරීම ගුරුවරයාගෙන් අපේක්ෂා කෙරේ.

පන්තිකාමර ඉගෙනුම්-ඉගෙන්වීම ක්‍රියාවලිය අපේක්ෂිත ආකාරයෙන් සාර්ථක ව ඉටු වන්නේ දැයි නිරතරු ව සොයා බැලීම මෙම කුමවේදය යටතේ ගුරුවරුන් සතු ප්‍රධාන වගකීමකි. මේ සඳහා තක්සේරුකරණය හා ඇගයීම යොදා ගත යුතු අතර ඒ සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඉගෙනුම්-ඉගෙන්වීම ක්‍රියාවලිය තුළ දී ම ලබා ගැනීමට සැලසුම්ගත ක්‍රියාකාරකම් ගුරුවරයාට අවස්ථාව සලසා දේ. ක්‍රියාකාරකමේ 2 පියවර යටතේ සිජුන් ගවේපනයේ යෙදෙන විට තක්සේරුවත් (ASSESSMENT), ක්‍රියාකාරකමේ තෙවන පියවර යටතේ සිජුන් පැහැදිලි කිරීම හා විස්තාරණයට යොමු වන විට ඇගයීමටත් (EVALUATION) ගුරුවරයාට ඉඩ තිබේ. තක්සේරුකරණය හා ඇගයීම පිළිබඳ විස්තරාත්මක විමුදුමක් මෙම ලේඛනය යටතේ මතු දැක්වේ.

මේ දක්වා විස්තර කරන ලද ඉගෙනුම්-ඉගෙන්වීම කෘමවේදය පරීණාමන භූමිකාව ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරයා යොමු කරවයි. මෙහි දී කණ්ඩායම් ගවේපනයට මුළු තැන ලැබෙන අතර ගනුදෙනුව, සංවාදය හා කෙටි දේශන සඳහා ගුරුවරයාට අවකාශ සැලසේ. ප්‍රවේශ පියවරේ දී ගනුදෙනුව හා සංවාදයට අවස්ථා ඇති අතර අවසාන පියවරේ සමාලෝචනය යටතේ කෙටි දෙසුමකට හා සංක්‍රාප තහවුරු කිරීමට ගුරුවරයාට ඉඩ ඇත. තව සහග්‍රකයේ පළමු විෂයමාලා ප්‍රතිසංස්කරණය යටතේ ඉදිරිපත් වන මෙම විෂයමාලාව හා සම්බන්ධ ඉගෙනුම්-ඉගෙන්වීම කුමවේදය සංවර්ධනය කිරීමේ දී පරීණාමන ගුරු භූමිකාවට අමතරව සම්ප්‍රාප්ත හා ගනුදෙනු ගුරු භූමිකාවනට අදාළ වැදගත් ලක්ෂණ ගැන ද සැලකිලිමත් වීම මෙම තුම්බවේදයේ විශේෂත්වය ලෙස සඳහන් කළ හැකි වේ.

සියුන්ගේ වැඩි කැමත්තක් හා සහභාගිත්වයක් මත ප්‍රායෝගික හා තාක්ෂණීක කුසලතා වර්ධනය කිරීම සිදුවිය යුතුය. මේ සඳහා මැනවින් සංවිධානය කරගත් ඉගෙනුම් පරීක්ෂා (ත්‍රියාකාරකම් කාමරය) හා සැලසුම් කරගත් ගුරු මහ පෙන්වීමක් අවශ්‍ය වේ.

6 හා 7 වන ග්‍රේනීවල දී ගුරු මහ පෙන්වීම යටතේ සියුන් ක්‍රියාකාරකම්වල නිරත විමත්, 8 හා 9 වන ග්‍රේනීවල දී සියුන්ගේ අභිමතය හා දක්ෂතා මත තරමක් සංකිර්ණ වූ ක්‍රියාකාරකම් හා සරල ව්‍යාපෘති වෙත ඔවුන් යොමු කිරීම් අපේක්ෂා කෙරේ. 6 හා 7 ග්‍රේනීවල දී සියුන් පරීක්ෂණය කරන විවිධ උපකරණ හා ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානය හා සැලකිල්ල යොමු කළ යුතුය. එබැවින් සියුන් මූල්‍ය කාලයේ දී ලබාගන්නා ඇත්දැකීම්, කුසලතා හා උපකරණ පරීක්ෂණය පිළිබඳ හැකියාව පදනම් කරගෙන 8 හා 9 යන ග්‍රේනී වල දී තම නිර්මාණ වින්තත ක්‍රියාවලිය මතු කර දැක්වීම සඳහා ගුරුවරයා සම්පත් දායකයකු වශයෙන් ද ක්‍රියා කිරීම අපේක්ෂා කෙරේ. ග්‍රේනී 6-9 දී නිරද්‍යීත ක්‍රියාකාරකම් සඳහා ගුරු - සියු සහභාගිත්වය පහත දැක්වෙන රුපයෙන් හා වගුවෙන් පැහැදිලි කරගත හැකිය.



(රුපය 1)

ග්‍රේනීය	අපේක්ෂා සියු කාර්යය
6	සියලුම තාක්ෂණීක ක්ෂේප්තවලට අදාළ මූලික ක්‍රියාකාරකම්වල ගුරු මහ පෙන්වීම යටතේ නිරත වේයි.
7	තාක්ෂණීක ක්‍රියාවලියට අදාළ ආවුදු පරීක්ෂණය, කුසලතා හා ගිල්පිය කුම පුද්ගලනය කරයි
8	තාක්ෂණීක ක්ෂේප්තවලට අදාළ සංකිර්ණ ක්‍රියාකාරකම් හා සරල ව්‍යාපෘතිවල ස්වාධීනව නිරත වේයි.
9	එදිනෙදා ජීවිතයේ ගැටළු විසඳීම සඳහා තාක්ෂණීක විසඳුම් ගැවීපණය කරයි.

(වගුව 1)

විපෙයයට අදාළ නිපුණතා උපරිම අපුරුන් සිංහන් වෙත අන්පත් කරදීම සඳහා සාම්ප්‍රදායික සම්ප්‍රේෂණ ගුමිකාවත් ඇත් වී පරිණාමන ගුමිකාවක ගුරුවරයා සිටිය යුතුය. එබැවින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අන්තර්ගත විය යුතු යහපත් ගුණාග සංකළනය කරමින් හඳුන්වා දී ඇති ගුරු මාර්ගෝපදේශ අත් පොන් ඇතුළත් ආදර්ශ ක්‍රියාකාරකම් නිර්මාණය වී ඇත. මේ මගින් නිර්ක්ෂණයට, විමසිලුමත් විමට, ගවේපණයට, තොරතුරු රස් කිරීමට, මෙන් ම වැඩ ලේකයේ ඡිනැම වෘත්තියකට අන්වයා වන වේලාවට වැඩ කිරීම, සැලසුම් සහගතව කටයුතු කිරීම, පිරිසිදුකම, අරඹිරීමැසුම බව, විනය, ඉදිරිපත් වී වැඩ කිරීම ආදි යහපත් වැඩ පුරුදු (වර්ගිය කුසලතා) රාභියක් වර්ධනය කර ගැනීමට සිංහන් පුරුදු පූජාණු වේ. ගුරු මාර්ගෝපදේශ අත් පොන් ඇතුළත් කර ඇති ආදර්ශ ක්‍රියා කාරකම්වලට පමණක් සිමා විම අපේක්ෂා තොකරන අතර වෙනත් උච්චත ක්‍රියාකාරකම් සකස් කොට ඉදිරිපත් කිරීමට ගුරුවරුන්ට නිදහස ඇති බව ද විශේෂයෙන් අවධාරණය කළ යුතුය.

5.0 ගුණාත්මක යෙදුවුම්

තාක්ෂණීක ක්ෂේත්‍ර පහත අදාළ ගුණාත්මක යෙදුවුම් කොටස් දෙකකින් සමන්විත වේ.

5.1 පාරිභෝග්‍ය ද්‍රව්‍ය

කෘෂිකර්මය	ආහාර	ආරම්භක තාක්ෂණමේදිය	රුපණ	ව්‍යාපාර කටයුතු
රෝපණ ද්‍රව්‍ය	එළවුලු	ලි	කබදාසී	A4 කබදාසී
කෘෂි රසායන වර්ග	පළතුරු	කම්බි	පැන්සල්	පැන්
රසායනීක හා	බාන්‍ය	කබදාසී	මිස්ටල් කබදාසී	පැන්සල්
ස්වභාවික	ආකලන ද්‍රව්‍ය	ප්ලාස්ටික් බට	සරල CAD	වර්ණ පාට පැන්සල්
පොහොර වර්ග	විදුරු	තහඩු	මඳුකාංග	හා පැන්
බොශ වගා කළ	බොශන්ල්	ඇලුවුම් ද්‍රව්‍ය		මිස්ටල් කබදාසී
ගැකි විවිධ බඳුන්	තුනපහ	නීත්ත		නූල්
වර්ග	පිහන්	පොලිඡ් වර්ග		සරල CAD
පොලිතින්	කොප්ප	ඉලෙක්ට්‍රොනික කොටස්		මඳුකාංග
ලණු	විදුරු	වැලි		
සුරතල් / ගොවිපල්		සිමෙන්ති		
සතුන් සඳහා ආහාර		කාචි බොඩ්		
ලි		පැන්සල්		
රිජ්ප්ප පටි				
කම්බි හා දැල්				

5.2 ආවුද හා උපකරණ

කෘෂිකර්මය		
	අයිතමය	ප්‍රමාණය
1	අලවංශුව - මටර් 1	1
2	ගෙවනු නොස් තලය - රෙඛ් බට 2cm	මටර් 25
3	ගෙවනු සවල	1
4	රියන් රේක්කය	2
5	අන් මූල්‍යුව	4
6	ගෙවනු ගැන්ද	4
7	පිහිය (අනු කපන / දිග මිටියක් සහිත)	2
8	සෙකවියරය (දුඩු කපන)	1
9	තාව්චිය	2
10	විල් බැරෝව (රෙඛ් රෝද සහිත)	1
11	රිඳුල්ල (20cmx20cm)	3
12	රිඳුලු මූල්‍යුව	2
13	මිනුම් පටිය (30M)	1
14	ඡලය දමන පතිව්‍යුව (ගැල්වනිකරණ ලිටර් 8 -10)	1
15	ජ්ලාස්ටික් බාල්දිය (ලිටර් 30-40)	2
16	අන් ඉසීනය (ජ්ලාස්ටික් - ලිටර් 1-1 $\frac{1}{2}$)	1
17	ජ්ලාස්ටික් පොවි (15cm- 20cm)	6
18	ජ්ලාස්ටික් පොවි (5cmx5cm)	12
19	ජ්ලාස්ටික් පොවි (8cmx8cm)	12
20	දුනු පිහිය (8cm-10cm)	3
21	කුළු කම්බි රෝල් - (කි.ගුම් 25)	4
22	ගම බුව (සුගල)	1
23	අන් වැසුම් (රෙඛ්) සුගල	2
* 24	ආවරණ දැල් (ජ්ලාස්ටික් - 50-60% හිරු එලිය)	මටර් 25
ආහාර		
25	හැමිනෙල් උදුන	1
26	ග්‍රේටරය (විවිධ තල සහිත)	1

27	ප්ලාස්ටික් බාලැදී (ගැලුම් 3)	2
28	පාන් කපන පිහිය	2
29	උප්පනවමානය (0 °F - 300 °F)	1
30	මූලතැන්ගෙයි පිහිය (20cm)	2
31	මෙස හැඳි	4
32	ගැරුපේපුව	3
33	තේ හැඳි	4
34	බිත්තර කළවනය	1
35	ප්ලාස්ටික් බොල් කොප්ප (15cm)	2
36	ප්ලාස්ටික් බොල් කොප්ප (20cm)	2
37	ප්ලාස්ටික් බොල් කොප්ප (25cm)	2
38	කොප්ප භා පිරිස (සෙරමික)	6
39	පිහන් (ලොකු) (සෙරමික)	6
40	පිහන් (කුඩා)	6
41	බටර පිහිය	1
42	මූලතැන්ගෙයි තරාදිය (කි.ගුම් 5)	1
43	සාය්පාන් (පියන් සහිත) (18cm-25cm)	3
44	බදින සාය්පාන් (15cm)	1
45	පොල් හිරෝනය (අනින් ක්‍රියාකරවන)	1
46	මිරස් කොටන වංගේධිය	1
47	පොරණුව	1
48	අඛරුම් යන්ත්‍රය සහිත මිශ්‍රණ යන්ත්‍රය	1
49	පොල් කුඩා හැඳි	1
50	ප්ලාස්ටික් පෙරනය (12cm-15cm)	1
51	තේ පෙරණය (ප්ලාස්ටික්)	2
52	මිනුම් පෝගුව (ප්ලාස්ටික්)	1
* 53	ගිනකරණය (නනි දොර/ මධ්‍යම)	2

ආරම්භක තාක්ෂණවේදය

54	බංක දුඩු අඩුව - 10cm තව් සහ බොල්ට් සහිත	1
55	G - කරාමය - 10cm	1
56	අන් කියන - 45cm	2
57	අඩු මිටිය - ගැම් 500	2
58	දියර අන් ඉසිනය - ලිටර 1	1

59	ගිනි ගල් යන්ත්‍රය - අනින් ක්‍රියාකරවන/ මෙස වර්ගය	1
60	මූවහන් ගල (කාබොරන්ඩම්, දැල/ මජු පැනීකඩ සහිත)	1
61	රිල් කටුව (10cm)	1
62	වානේ මිනුම් පටිය (3M)	1
63	ඉස්කරුපේපු නියන (15cm)	2
64	ඉස්කරුපේපු නියන (30cm)	2
65	කතුර (20cm)	3
66	කතුර (රිල් කෙළවර සහිත - (7cm)	2
67	මල් ඉස්කරුපේපු නියන (15cm)	1
68	දුෂ්‍රතල තහඳු කතුර (20cm)	2
69	ස්ථිත ලෙවලය (36cm)	1
70	අන් බුරුමය (කටු සහිත) මධ්‍යම	1
71	බෝල මිටිය (ග්‍රෑම 250)	2
72	හෝට් කියන (අනින් ක්‍රියාකරවන)	1
73	දැනු කියන (තල රාමු 2 සහිත)	1
74	ලැං කැටය - ගිප්පයින් සඳහා මධ්‍යම ප්‍රමාණය	1
75	මෙසන් හැන්ද (මධ්‍යම)	1
76	සංස්ක්‍රාන්ත අඩුව (පුනිවර්සල්)	2
77	අල් කටුව (2cm)	1
78	අඩුව (රිල් කෙළවර සහිත 15cm)	2
79	විදුලී පාස්සනය (40w)	2
80	මුළු මට්ටම (15cm)	1
81	පිර (පැනලි - 25cm -30cm)	1
82	තුන් තුළයේ පිර (තිකෙළුණාකාර - සේ.ම.10cm -15cm)	1
83	රාස්සය (25cm)	1
84	වානේ කොළුව (30cm)	2
85	යන්ත (අනින් ක්‍රියාකරවන) ලි - මධ්‍යම 45cm	1
86	රෙංවී කට්ටලය - දෙපැනී - (6mm - 25mm)	1
87	සිරුමාරු රෙංවීය - (37mm)	1
88	බහු මිටරය (ගිප්පයින් සඳහා)	1
89	කම්බි කපනය	2
90	පොප් රෙවවී යන්ත්‍රය (අනින් ක්‍රියාකරවන - 20cm-25cm)	1
91	වින්කර මිටිය	1
92	අදින කටුව (15cm)	1

93	තහවු කියන (සාමාන්‍ය)	2
94	මහන යන්ත්‍රය (පාගන වර්ගය - සාමාන්‍ය)	1
ව්‍යාපාර කටයුතු		
95	කැලේකුලෝරය (ඉලෙක්ට්‍රොනික්)	1
96	කාර්යාල සිංහරු විදිනය	1
97	කුව අමුණුම් යන්ත්‍රය	1
98	වලු සහිත ලිජි ගොනු (රිත් - ගයිල් ජ්ලාස්ටික්)	3
99	කබඳාසී කපන තල (12cm -15cm)	2
100	වානේ අල්මාර - (2Mx1Mx4M)	1
රුපණ		
101	අදින පුවරු (A-3) - භාග ඉම්පිරයල්	1
102	ජ්‍යාමිතික හැඩ අදින උපකරණ කට්ටලය	1
* 103	බඟු මාධ්‍ය සහිත පරිගණකය	1
* 104	UPS යන්ත්‍රය	1
* 105	මුද්‍රණ යන්ත්‍රය (කොමිෂයුටර් මුද්‍රණ සඳහා)	1
* 106	CAL හා CAD මෘදුකාංග කට්ටල	2

- අත්‍යාවශ්‍ය උපකරණ හා මෙවලම් වශයෙන් තොසැලකේ. - එවා සපයා ගැනීමට මූල්‍ය පහසුකම් හා අදාළ යටිතල පහසුකම් ප්‍රමාණවත්ව ලැබේ ඇත්තම් එවා සපයා ගැනීම ප්‍රයෝගනවත් වනු ඇත.

6.0 තක්සේරුව හා ඇගයීම

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය මගින් අපේක්ෂිත ඉගෙනුම් එල සිසුන් විසින් සාක්ෂාත් කර ගැනීම තහවුරු කිරීම සඳහාත් සිසුන් ලහා කර ගත් ප්‍රචිණතා මට්ටම් ගැනීම සඳහාත් පන්ති කාමරයේ පහසුවෙන් ත්‍රියාත්මක කළ හැකි අන්තර සම්බන්ධතාවකින් යුත් වැඩසටහන් දෙකක් ලෙස තක්සේරුව හා ඇගයීම ගදන්වා දිය හැකිය. තක්සේරුව නිසි පරිදි සිදුවන්නේ නම් පන්තියේ ඉගෙනුම ලබන සියලු ම සිසුනට අදාළ නිපුණතා සම්බන්ධ ව ආයත්ත ප්‍රචිණතාව වත් ලබා ගැනීම අපහසු නොවේ. අනෙක් අතට ඇගයීමෙන් අපේක්ෂා කරන්නේ සිසුන් ලහා කර ගත් ප්‍රචිණතා මට්ටම් කවරේ දැය ගැනීමය.

තක්සේරු කිරීමේ යෙදි සිටින ගුරුවරුනට තම සිසුන් සඳහා දෙයාකාරයක මාර්ගෝපදේශකත්වය ලබා දිය හැකි ය. එම මාර්ගෝපදේශ පොදුවේ හදුන්වන්නේ ප්‍රතිපෝෂණය (FEED BACK) හා ඉදිරිපෝෂණය (FEED FORWARD) යෙනුවෙනි. සිසුන්ගේ දුබලතා හා නොහැකියා අනාවරණය කර ගත් විට ඔවුන්ගේ ඉගෙනුම ගැටළු මහඟරවා ගැනීමට ප්‍රතිපෝෂණයන් සිසු හැකියා සහ ප්‍රාබලතා හඳුනා ගත් විට එම දක්ෂතා වැඩි දියුණු කිරීමට ඉදිරි පෝෂණයන් ලබා දීම ගුරු කාර්යය වේ.

ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා පායමාලාවේ නිපුණතා අනරෙන් කවර නිපුණතා කවර මට්ටම්න් සාක්ෂාත් කළ හැකි වූයේ දැය සිසුන් විසින් ගැනීම අවශ්‍ය වේ. ඇගයීම් වැඩපිළිවෙළ ඔස්සේ සිසුන් ලහා කර ගත් ප්‍රචිණතා මට්ටම් විනිශ්චය කිරීම මේ අනුව ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වන අතර සිසුන් හා දෙම්විභයන් අනුත් වෙනත් අදාළ පාර්ශවයන්ට සිසු ප්‍රගතිය සන්නිවේදනය කිරීමට ගුරුවරුන් යොමු විය යුතු වේ.

මබ වෙන ඉදිරිපත් කරන මෙම විෂයමාලාව ගිජා කේත්තීය (STUDENT-CENTRED), නිපුණතා පාදක (COMPETENCY-BASED) ක්‍රියාකාරකම් දිගාන්තුව (ACTIVITY-ORIENTED) කර ගත් ප්‍රවේශයකින් යුතුක්ත වේ. ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා ක්‍රියාවෙන් ඉගෙනුම, ගුරුවරයාගේ පර්‍යාමන භූමිකාවේ (TRANSFORMATION ROLE) හරය වේ.

පුර්වයෙන් සංවර්ධනය කළ ක්‍රියාකාරකම් සන්නිතියක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම විෂයමාලාව ඉගෙනුම හා ඉගැන්වීම, තක්සේරුව හා ඇගයීම සමඟ සම්බන්ධය කිරීමට උත්සාහ දරා ඇත. ඒ ඒ ක්‍රියාකාරකම්වල දෙවැනි පියවරේ දී සිසුන් කණ්ඩායම් වශයෙන් ගවේපණයේ යෙදෙන විට ඔවුන් තක්සේරුකරණයටත් ක්‍රියාකාරකම්වල තුන් වැනි පියවරේ දී සිසුන් ස්වකිය අනාවරණ ඉදිරිපත් කිරීමට හා විස්තාරණයට යොමු වන විට ඔවුන් ඇගයීමටත් ගුරුවරයාට හැකි වේ. සිසුන් ගවේපණයේ යෙදෙන විට සිසුන් අතර ගැවසෙමින් ඔවුන් ඉවත් ඉවත් කරන කාර්යය නිර්ක්ෂණය කරමින් සිසුන් මූලුණපා ඇති ගැටළු පන්ති කාමරය තුළ දී විසඳා ගැනීම සඳහා පහසුකම් සහ මාර්ගෝපදේශකත්වය සපයා දීම ගුරුවරයාගෙන් අපේක්ෂා කරන කාර්යය වේ.

තක්සේරුව හා ඇගයීම පහසුවෙන් සිදු කළ හැකි වන පරිදි පොදු නිර්ණායක පහක් යෝජනා කෙරේ. මෙම නිර්ණායක අතරෙන් පලමු නිර්ණායක තුන ඒ ඒ නිපුණතාව ගොඩ තැගීමට ඒකරායි වී තිබෙන දැනුම, ආකළුප හා කුසලතා මූලික කොට සැකසී තිබේ. අවසාන නිර්ණායක දෙක ජීවිතයට වැශයෙන් වන හැකියා දෙකක් ප්‍රගත් කර ගැනීමට සියුනට අත දේ. මේ නිර්ණායක හා සම්බන්ධ වර්යා වෙනස්කම් පහ පන්තිකාමරය තුළ සියුන් ක්‍රියාත්මක විමේ දී හඳුනා ගැනීමට ගුරුවරයා උත්සාහ කළ යුතු අතර තක්සේරුව යටතේ එම වර්යා ගොඩ තැගීම තහවුරු කිරීමටත් ඇගයීම යටතේ එසේ ගොඩ නගා ගත් වර්යා ප්‍රමාණය කිරීමටත් ගුරුවරයා යොමු විය යුතු වේ.

තක්සේරුව හා ඇගයීම පිළිබඳ වැඩපිළිවෙළ වැඩිදියුණු කිරීමෙන් ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාවලිය පුළුල් කළ හැකිය. මෙසේ ඉගෙනුම හා ඉගෙන්වීම දිර්ස කිරීම සඳහා මූලින්ම කළ යුත්තේ ක්‍රියාකාරකම් සහතිතයට ඇතුළත් ක්‍රියාකාරකම්, කාණ්ඩ කිහිපයකට වෙන්කර ගැනීමයි. සියු ඉගෙනුම විකසීන කළ හැකි ප්‍රහේද කිහිපයක් ඒ ඒ ක්‍රියාකාරකම් කාණ්ඩය හා බැඳෙන විෂය සන්ධාරය පදනම් කර ගනීමින් දෙවනුව හඳුනා ගත යුතුයි. තොරාගත් ප්‍රහේද පදනම් කර ගෙන ගුරුවරයාට හා සියුනට උපදෙස් ඇතුළත් වන පරිදි ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාවලිය දිර්ස කෙරෙන උපකරණ සකසා ගැනීම රේඛ පියවර වන අතර සැම ක්‍රියාකාරකම් කාණ්ඩයක් ආරම්භයේ දී ම මෙම උපකරණ සියුනට හඳුන්වා දීම ගුරුවරයාගෙන් අපේක්ෂා කරන කාර්යයි. මේ අනුව ඉගෙනුම හා ඉගෙන්වීම දිර්ස කිරීම සඳහා ගුරුවරයෙකුට යොදා ගත හැකි ප්‍රහේද කිහිපයක් මත දැක් වේ.

- සංක්ලේෂ සිනියම (CONCEPT MAPS)
- බිත්ති පුවත්පත් (WALL NEWS PAPERS)
- ප්‍රශ්න විවාරාත්මක වැඩසටහන් (QUIZZES)
- ප්‍රශ්න සහ පිළිතුරු පොත් (QUESTION AND ANSWER BOOKS)
- ගිහ්යය කාර්ය සාධන ගොනු (PORTFOLIOS)
- සියු නිර්මාණ ප්‍රදර්ශන (EXHIBITIONS)
- විවාද (DEBATES)
- සාකච්ඡා මණ්ඩල (PANEL DISCUSSIONS)
- සම්ම්ත්ත්‍රණ (SEMINARS)
- ක්ෂේපීක කථා (IMPROPTU SPEECHES)
- භූමිකා රුගන (ROLE PLAYS)
- සාහිත්‍ය විමුක්ම ඉදිරිපත් කිරීම (PRESENTATION OF LITERATURE REVIEWS)
- ක්ෂේපීත පොත් / ස්වභාව අධ්‍යයන දින පොත් / ගොද වැඩ පොත් (FIELD BOOKS/ NATURE DIARIES)
- ප්‍රායෝගික පරික්ෂණ (PRACTICAL TESTS)
-

පායුමාරගයේ තුන්තන කොටස යෝජීන ඉගෙනුම හා ඉගෙන්වීම දිර්ස කිරීමේ අවස්ථා හා ඒ සඳහා තොරා ගෙන ඇති උපකරණ හඳුන්වා දීමට සැලසුම්කර තිබේ. මේ ආකාරයට ක්‍රියාකාරකම් තුළත් ඒවා අතරත් තක්සේරුව හා ඇගයීම දෙයාකාරයකින් සිදු කිරීමෙන් ඉගෙනුම්-ඉගෙන්වීම් ක්‍රියාවලිය තව දරවත් පුළුල් වන අතර ආගාවන් හා ප්‍රබෝධයෙන් ඉගෙනුමේ නියැලුමට සියුනට හැකි වේ.

පාසල පදනම් කර ගතිමත් පන්ති කාමරය තුළ ක්‍රියාත්මක කෙරෙන තක්සේරු කිරීම හා ඇගයීම සම්බන්ධ කාර්යයේ මූලික අරමුණ වන්නේ සිසුන්ට සහය විමය. මෙය ඉගෙනුම-ඉගෙනුවීම් ක්‍රියාවලියට බාහිරින් කෙරෙන කාර්යයක් නොවේ. ඉගෙනුවීම, ඉගෙනුම හා ඇගයීම එකම තලයක සිට ක්‍රියාවට තැබෙන ක්‍රියාවලියක් ලෙසට සලකා ක්‍රියාත්මක කළ යුතු වේ.

ශිෂ්‍යයාගේ හැකියා, ප්‍රබලතා හා දුර්වලතා ගැඹුනාගැනීමට මෙම තක්සේරු ක්‍රියාවලිය ගුරුවරයාට ප්‍රයෝගනවත් වේ. මෙම විෂයයෙහි දී සිසුන් නිරතවන සැම ක්‍රියාකාරකමකටම අදාළව දැනුම, ආක්‍රේප, කුසලතා හා ජ්‍යෙන් පුරුදු (භාවිත පුරුදු) දෙකක් ඇසුරින් නිර්ණායක සකස් කර ඇති අතර ඒවා ඔවුන් නිරත වන අවස්ථාවේ දීම ඔවුන්ගේ වර්යා රාව නිර්ක්ෂණය කෙරේ. අපේක්ෂිත මට්ටමට ලඟා නොවු සිසුන්ගේ ගැඹුනා ගැඹුනාගෙන ඔවුන්ට අවශ්‍ය මහ පෙන්වීම් ලබා දේ. අපේක්ෂිත මට්ටමට ලඟා වූ සිසුන් තවත් උනන්ද කරවමින් ඉදිරි පෝෂණ ලබා දිය යුතුය. තක්සේරු කිරීමේ දී ලකුණු ලබා දීමක් සිදු නොවේ.

ප්‍රායෝගික හා තාක්ෂණීක කුසලතා විෂයයට අදාළව විධිමත් ලෙස ඇගයීමට යොමු කර ගැනීමේ දී ඇගයීම් උපකරණ හා ප්‍රහේද දෙකක් වෙන ග්‍රේණීයට ගැඹුන්වා දී ඇත. ඒවා නම්,

1. ප්‍රායෝගික පරික්ෂණ
2. කාර්ය සාධන ගොනුව

ඉහත ඇගයීම් උපකරණ වලින් දෙවැන්න එනම් කාර්ය සාධන ගොනුව සැම ගිෂ්‍යයකුම තමන් නිරතවන සැම ක්‍රියාකාරකමකටම අදාළව නොරතුරු සටහන් කරගතිමත් එය පවත්වාගෙන යා යුතුය. මෙම නොරතුරු සටහන් විධිමත් ඇගයීමට භාජනය වේ. මේ අනුව වසරකට ඉහත ඇගයීම් උපකරණ හා ප්‍රහේද භාවිත කරමින් සැම ගිෂ්‍යයකුම ඇගයීම් අවස්ථා ගෙයකට බඳුන්වේ. මේ සඳහා වන මහ පෙන්වීම් හා නොරතුරු මෙම විෂය හා සම්බන්ධ ඇගයීම් ක්‍රියාවලියේ සවිස්තර.ව සඳහන් කර ඇත.

නිර්මාණ ප්‍රදර්ශනය වසර අවසානයේ දී පන්ති මට්ටමින් පැවත්වීමට කටයුතු කිරීම වැදගත් ය. එය විධිමත් ඇගයීමකට භාජනය විය යුතු තැන. එහෙන් ඉදිරි ග්‍රේණීවල දී නිර්මාණාග්‍ර දර්ශනය ඇගයීම් උපකරණයක් වශයෙන් යොදා ගැනෙන නිසා, ඒ පිළිබඳ පෙර ප්‍රඛාණුවක් හා සූදානමක් සිසුන්ට ලබා දීම 4වන ග්‍රේණීයේ දී අපේක්ෂා කෙරේ.

7.0 පාසල් ප්‍රතිපත්ති හා වැඩසටහන්

- 7.1 මෙම විෂයය වෙනුවෙන් පාසල් කාල සටහනේ එක් ග්‍රේණීයකට කාලමේද යොදාගැනීම් අත්‍යුත් පාසල් කාලය වෙන් කොට ඇත. විෂයය ක්‍රියාකාරකම් පාදකව ක්‍රියාත්මක වන්නක් බවින් ක්‍රියාකාරකම් නිසි පරිදි ක්‍රියාවට තැබූ වන පරිදි කාලමේද තුනම හෝ අඩු වශයෙන් දෙකක් හෝ යාබද කාලමේද වශයෙන් යොදා ගැනීමට. පාසල් අංග ප්‍රධානීන්ගේ හා විද්‍යාල්පත්‍රවරයාගේ සහය ලබාගත යුතු වේ.
- 7.2 6 වන ග්‍රේණීයන් විෂයමාලාවට ඇතුළත් වන මෙම විෂය 9 වන ග්‍රේණීය දක්වා සැම සිසුවකට ම අඛණ්ඩ ව ඉගෙනීමට සිදු වේ. විෂය පිළිබඳ ව මුලිකත්ව ගෙන කටයුතු කළ හැකි, විෂය ඉගෙනීම ප්‍රිය කරන දක්ෂ ගුරුවරු හඳුනාගෙන විෂය ඉගෙනීමට හාර දීම පලමුවෙන් කළ යුතු වේ. විද්‍යාල් ආචාර්ය මණ්ඩලයේ තාක්ෂණීක විෂය ක්ෂේත්‍රවලට (කෘෂිකර්මය, ගෘහ ආර්ථික විද්‍යාව, තාක්ෂණවේදය හා වාණිජ්‍යය) අයන් ගුරුවරුන් මේ විෂය සඳහා අනිච්චයයෙන් ම ඇතුළත් කර ගත යුතුය. තාක්ෂණීය විෂයයන්ට අදාළ ගුරුවරුන් නොමැති පාසල්වල මෙම විෂය ඉගෙනීම සඳහා වෙනත් ක්‍රියාකාර ගුරුවරයුතු නොරාගත හැකිය.
- 7.3 පාසල් පවතින ඉඩ පහසුකම් ගැන සැලැකිලිමත් ලෙස තිරක්ෂණ කර, ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට පහසුවන අයුරින් සිසුන් සඳහා සූදුසූ ඉගෙනුම් පරිසරයක් (ක්‍රියාකාරකම් කාමරය) ගොඩ නැගීමට කටයුතු කළ යුතුය. මේ සඳහා පාසල් පවතින හෝතික සම්පත් යොදා ගත හැකිය. එමෙන්ම ගුණාත්මක යෙදුවුම් මගින් ද මතා සැලසුමක් සහිතව මෙවැනි ඉගෙනුම් පරිසරයක් තනා ගත හැකිය. ක්‍රියාකාරකම් කාමර තනා ඇති පාසල්වල එම පහසුකම ප්‍රායෝගික හා තාක්ෂණීක කුසලතා විෂය ක්‍රියාවට තැබූ සඳහා යොදාගත යුතු අතර, වෙනත් කාරයයන් සඳහා යොදා නොගත යුතුය.
- 7.4 විෂයය ක්‍රියාවට තැබූ දී දැනට පාසල් ඇති උපකරණ හා ආවුද මෙම විෂයය සඳහා භාවිත කළ හැකි වන අතර පවතින උපකරණ ප්‍රමාණවත් නොවේ නම්, ගුණාත්මක යෙදුවුම් හාවිනා කරමින් උපකරණ මිල දී ගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම වඩා සූදුසූය.
- 7.5 6 ග්‍රේණීයේ දී සියලුම තාක්ෂණීක ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි, වාරයකට සිසුන් නිරත විය යුතු ක්‍රියාකාරකම් ගණන 5-6 වන අතර වසරක දී නිම කළ යුතු ක්‍රියාකාරකම් ගණන 15-18 පමණ විය යුතුය. පරිගණක පහසුකම් ඇති පාසල්වල නොරුවුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මුලික කුසලතා, ක්ෂේත්‍ර පහ ඔස්සේ සිසුන්ට ලබා ගත හැකිය. මෙහි දී පරිගණකය මෙවලමක් වශයෙන් යොදා ගන්නා අතර ක්ෂේත්‍ර පහ

නියෝජනය වන අපුරුත් අදාළ ක්‍රියාකාරකම් තුළ සම්බාධනය කර ගැනීමට සැලසුම් කර ගත යුතුය. මෙම විෂය ඉගැන්වීමේ යේදී සිටින ගුරුවරුන්, යෝජිත ආදර්ශ ක්‍රියාකාරකම්වලට පමණක් සිමා කිරීම අපේක්ෂා නොකෙරේ. දක්ෂ නිර්මාණයිලි ගුරුවරුන්ට ඔවුනොවුන් විසින් ම සකස් කරගත් අදාළ නිපුණතා පාදක කරගත් වෙනත් ක්‍රියාකාරකම් මේ සඳහා යොදාගැනීමට ද පූර්ණ නිදහස ඇත. නොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විෂයය යටතේ සැලකෙන තවත් ක්ෂේත්‍රයක් නොවන බවත් ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂයයට වෙන්කර දී ඇති කාලය නොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීමට වෙන්කර නොගත යුතු බවත් සැලකිය යුතුය.

- 7.6 6 වන ග්‍රේනියේ වසර පූරා තොරාගත යුතු ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒ පිළිබඳ සැලස්මක් වසර මූල දී සකස්කර ගැනීමේ වගකීම විෂය හාර ගුරුවරුන්ට පැවරේ. සැම ගුරුවරයෙකුම ක්ෂේත්‍ර පහ ආවරණය වන පරිදී ඉගැන්වීම වඩා උච්චය. එමත් ම තොරාගත් ක්‍රියාකාරකම්වලට අදාළ උවා ලැයිස්තු ගත කර, විදුහලේ අදාළ අංශය හා විදුහළුපතිවරයා දැනුවත් කර ගුණාත්මක යොදුවම් වැඩ සටහන යටතේ උවා මිල දී ගෙන එවා කල් ඇතිව සුදානම කරගත යුතුය. දරුවන්ගේ අවශ්‍යතාව පදනම් කර ගනීම් විෂයය නම්යිලිව හසුරුවා ගැනීම සඳහා ගුරුවරුන්ගේ නිර්මාණයිලි දායකත්වය මෙහි දී අත්‍යාවශ්‍ය වන අතර මතා ලෙස සැලසුම් කර සංවිධානය කර ගැනීමේ දී විෂය හාර ගුරුවරුන් කණාඩායමක් වශයෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. මෙහි දී ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විෂය හාර ගුරුවරු කම්ටුවක් පිහිටුවා ගත යුතු අතර, සුදුසු අයෙකු කම්ටුවේ නායකත්වය දැරිය යුතුය. සැලසුම්ගත ව වසරේ කටයුතු පවත්වාගෙන යාමේ වගකීම එම කම්ටුව වෙත පැවරේ. විෂය කම්ටුවේ සැම ගුරුවරයෙකුම එක්ව වාරයේ වැඩ සැලස්ම සාකච්ඡාකර එකාග්‍රතාවයකට පත්වීම අනිශේෂිත වැදගත්ය.
- 7.7 ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විෂයට අදාළ ව පන්ති කාල සටහනෙන් බැහැර ව කටයුතු කළහැකි විවිධ තාක්ෂණික ක්ෂේත්‍ර නියෝජනය කරමින් ක්‍රියාකාර සියු සමාජ හා විශේෂ ව්‍යාපෘති පාසල් වැඩසටහන් වශයෙන් සංවිධානය කළ හැකිය. සියුන්ගේ විභාග ව්‍යාපෘති පාසල් පරාසවලට අදාළ නිර්මාණකරුවන්ගේ ලමා සමාජ පාසල් මට්ටමින් පිහිටුවා ගෙන ප්‍රජා සභාය ලබා ගැනීමේ මාර්ග විවෘත කරගෙන පාසල් සුවිශේෂ ප්‍රතිරුපයක් නිර්මාණය කරගත හැකිය.

ග්‍රේනී 6 සිට 9 දක්වා වූ ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විපයමාලා සැලැස්ම

විපයය නිපුණතා

1. විවිධ තැනීම් හා තීපුවීම් කිරීමේදී ආරම්භක තාක්ෂණවේදයට ඇති සංශෝධන ආදර්ශනය කරයි.
2. ගාස වග කරයි, සැනු ඇති කරයි.
3. ප්‍රතිඵලනාතමක සම්පත් ප්‍රෙක්ඨ ලෙස භාවිත කරයි.
4. උච්ච, අත් ආබුද හා උපකරණ දක්ෂ ලෙසෙන් ආරක්ෂාකාර ලෙසෙන් යොදා ගතියි.
5. ආහාර සකස් කිරීම, පරිරක්ෂණය හා ආහාරවල ආරක්ෂාව සඳහා සරල ගිල්පිය ක්‍රම යොදා ගතියි.
6. තාක්ෂණික කාර්යයන් සඳහා තොරතුරු සම්පිළෙන්වනය කරයි.
7. සින්වලි හා සංක්‍රෑප සං්නිවේදනය කිරීම සරල කාර්මික විෂාල ගැනීම් හා යොදා ගතියි.
8. තාක්ෂණික කාර්යයන් පහසු කර ගැනීමට මූලික තොරතුරු හා සන්නිවේදන උපකරණ කරයි.
9. වාච්‍යාකය් සඳහා ව්‍යාපාරක අවස්ථා හැඳුනා ගතියි.
10. රැකියා අවස්ථාවන්ට අදාළ වන තාක්ෂණවේද විමර්ශනය කරයි.
11. ව්‍යවහාරයන් යුතු හා ගැනීම හා යොදා කරයි.
12. දේශීය තාක්ෂණවේදයට අදාළ ගිල්පිය ක්‍රම

තාක්ෂණික ක්ෂේත්‍ර

- කෘෂිකර්මය
- ආහාර
- ආරක්ෂක තාක්ෂණවේදය
- රුපන
- ව්‍යාපාර කටයුතු

ක්ෂේත්‍රවලට අදාළව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධය

නිපුණතා මට්ටම - 1 (6 ග්‍රේනීය)

සියලුම තාක්ෂණික ක්ෂේත්‍රවලට අදාළ මූලික ක්‍රියාකාරකම්වල නිරන වෙයි.

නිපුණතා මට්ටම - 2 (7 ග්‍රේනීය)

තාක්ෂණික ක්‍රියාවලියට අදාළ ආබුද පරිගණකය, කුසලතා හා ගිල්පිය ක්‍රම ප්‍රදර්ශනය කරයි.

නිපුණතා මට්ටම - 3 (8 ග්‍රේනීය)

පූලුල් තාක්ෂණික ක්ෂේත්‍රවලට අදාළ ක්‍රියාකාරකම්වල ස්වයාන්ත්‍රව නිරන විමට සොයා බැඳියි.

නිපුණතා මට්ටම - 4 (9 ග්‍රේනීය)

ඡැනින්දා ජ්‍රේනයේ ගැටුව විසඳුම සඳහා තාක්ෂණික විසඳුම ගැවෙශනය කරයි.

කුසලතා/ වර්යා

1. ආදර්ශන හා උපදෙස් පතයි.
2. උනන්දවෙන් යුතුව ගුරුවරයාට සවන් දෙයි.
3. උපකරණ පරිගණකය කරයි.
4. කන්ඩායම වැඩවලට සහභාගි වෙයි.
5. උපකරණ පරිගණකයේදී ආරක්ෂාකීම් විධි යොදා ගතියි.
6. ප්‍රස්ථාර අදියි.
7. රුප, වශ හා ප්‍රස්ථාර කියවා අර්ථකාලීනය කරයි.
8. එදින්දා ජ්‍රේනයේදී තාක්ෂණවේදය යොදා ගැනීමට ඇති ප්‍රදානම ප්‍රදර්ශනය කරයි.
9. අදාළ නිරන වෛද්‍ය විවිධ ප්‍රතිඵලනාතමක සියලුම ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.
10. එදින්දා ජ්‍රේනයේදී තාක්ෂණවේදය යොදා ගැනීම් ඇති සංශෝධන ප්‍රදර්ශනය කරයි.
11. අදාළ නිරන්තරවල නිරන වෛද්‍ය විවිධ ප්‍රතිඵලනාතමක සියලුම ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.
12. සිරිස්ථානීය ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.
13. ප්‍රතිඵලනාතමක සියලුම ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.
14. මුදානුකූලව හා පිරිසිදුකම ආදර්ශනය කරයි.
15. අදහස් සහ්නිවේදනය කිරීමට රුපණ හා විනි කරයි.
16. තොරතුරු උවින පරිදි සැපුරුවයි.
17. එක් රස් කුල තොරතුරුවල නිරවද්‍යනාවය තක්සේරු කරයි.
18. ගොරුක හා සමාජ පර්සරය කෙමරේ ප්‍රතිඵලනාතමක සියලුම ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.

කුසලතා හා වර්යා

1. පියලුම තාක්ෂණික ක්ෂේත්‍රවලට අදාළව ශ්‍රීපායා,
2. ආදාළ හා නිරවද්‍ය ලෙස මිනුම් කරයි.
3. ආදාළ හා නිරවද්‍ය ප්‍රෙක්ඨ ලෙසෙන් සකස් කරයි.
4. සරල කාර්මික විෂාල යොදා ගැනීම අර්ථකාලීනය කරයි.
5. සම්පත් පිරිමැයේමෙන් හා විනි කරයි.
6. කාර්යයට අදාළ තොරතුරු එක්ස්පෑෂ් කරයි.
7. සරල කාර්මික විෂාල යොදා ගැනීම් ප්‍රදර්ශනය කරයි.
8. නිවැරදි ලෙස ආබුද සැපුරුවයි.
9. නිරවුල් වාර්තා තබා ගතියි.
10. මූලිකවන ක්‍රියාකාර පියවර හැඳුනාගතියි.
11. නිම් එළය තව දුරටත් දැක්වුනු කිරීම සඳහා යොදා ගැනීම් ඉදිරිපත් කරයි.
12. කන්ඩායම ක්‍රියාකාරකම්වල සහ යොදා ගැනීම් දෙයි.

කුසලතා / වර්යා

1. සුංඛ්‍යා හා විෂාල යොදා ගැනීම් ප්‍රදර්ශනය කරයි.
2. තොරතුරු කාර්යයන් සඳහා තොරතුරු සියලුම විවිධ ප්‍රතිඵලනාතමක සියලුම ස්වයාන්ත්‍රව කරයි.
3. මුදානුකූලව ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.
4. සුංඛ්‍යා ස්වයාන්ත්‍රව වැනිම් පිළිබඳ වගකීම් පිළිගනී.
5. ව්‍යාපාරයේ අවස්ථා භැඳුනා ගතියි.
6. කාලය කාර්යකම්වල ලෙස කුලම්ණාකරණය කරයි.
7. උවින වික්‍රීපා නිරන්තරවල නිර්මාණ වැඩිහිටි ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.
8. පර්සරය ගොරුව දක්වයි.
9. ආරක්ෂා උපකරණ හා අදාළ හා විනි කරයි.
10. ආනම් ග්‍රේනයේදී ආදර්ශනය කරයි.
11. අවශ්‍යතා ඉටුකර ගැනීමට අවබුම් ස්වයාන්ත්‍රව කරයි.
12. බැංකවලට තුරු වෙයි.
13. තොරතුරු එන් රස් කර සකසා ගතියි.
14. නිරන්තර අදහස් ඉදිරිපත් කරයි.
15. අදහස් සහ්නිවේදනය කිරීමට රුපණ හා විනි කරයි.
16. තොරතුරු උවින පරිදි සැපුරුවයි.
17. එක් රස් කුල තොරතුරුවල නිරවද්‍යනාවය තක්සේරු කරයි.
18. ගොරුක හා සමාජ පර්සරය කෙමරේ ප්‍රතිඵලනාතමක සියලුම ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.

කුසලතා/ වර්යා

1. සුංඛ්‍යා ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.
2. ව්‍යාපාරයේ අවස්ථා සැපුරුම් සකස් කරයි.
3. ව්‍යාපාරයේ ක්‍රියාකාරකම්වල ස්වයාන්ත්‍රව කරයි.
4. සුංඛ්‍යා ස්වයාන්ත්‍රව වැනිම් පිළිබඳ වගකීම් පිළිගනී.
5. ව්‍යාපාරයේ අවස්ථා භැඳුනා ගතියි.
6. කාලය කාර්යකම්වල ලෙස කුලම්ණාකරණය කරයි.
7. උවින වික්‍රීපා නිරන්තරවල නිර්මාණ වැඩිහිටි ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.
8. පර්සරය ගොරුව දක්වයි.
9. ආරක්ෂා උපකරණ හා අදාළ හා විනි කරයි.
10. ආනම් ග්‍රේනයේදී ආදර්ශනය කරයි.
11. අවශ්‍යතා ඉටුකර ගැනීමට අවබුම් ස්වයාන්ත්‍රව කරයි.
12. බැංකවලට තුරු වෙයි.
13. තොරතුරු එන් රස් කර සකසා ගතියි.
14. නිරන්තර අදහස් ඉදිරිපත් කරයි.
15. අවස්ථා එලයේ හා ක්‍රියාවලයේ ප්‍රායෝගික ආදර්ශනය කරයි.
16. ඉදිරිපත් කිරීම මෙහෙයුවයි.
17. පිළිවිතරවලට ඇතුළත් සැලැස්ම සැලැස්ම ප්‍රතිඵලනාතමක සියලුම ස්වයාන්ත්‍රව ප්‍රදර්ශනය කරයි.